

# ශ්‍රී ලංකාවේ මුල් ජන සම්භවයන් පිළිබඳව කිදුකෙරෙන පුරාවිද්‍යාත්මක විමසුමක්

(බාන පෙරිභාසික සමාග්‍ය සිට මූල් අනුරාධපුර අවධිය දක්වා)

චි. තුසිත මත්දිස්\*

[ඡායාරූප සඳහා 142 සිට 143 පිටු බලන්න]

## පුරවිකාව

මිනිසාගේ සම්භවය පිළිබඳ කරුණු අධ්‍යයනයේදී, එය දැනට වසර ලක්ෂ ගණනක සිට පැවත එන ක්‍රියාවලියක් බව මානව විද්‍යායුදියින් පෙන්වා දී ඇත. ලෝකයේ විවිධ භූකළාපවලින් ලැබේ ඇති මානව පොසිල සාධක සහ ජීවත් වන මානවයින්ගේ හොතික, ගාරීරික ලක්ෂණ අනුව සත්ත්ව විද්‍යා වර්ගිකරණයේදී මනුෂ්‍යයා කිසිදු උප විශේෂයකට අයිති තොවන වර්ග යක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව සමස්ත මානව සංඛතිය ම හෝමෝ සේපියන්ස් (Homo Sapiens) නම් බුද්ධිමත් මිනිසා වශයෙන් වෙන්කොට ඇත. නමුත් ඒ ආකාරයේ එක් වර්ගයකට මනුෂ්‍යයා වෙන් කළ ද, ඔහුගේ කායව්‍යවච්ඡාත්මක ලක්ෂණ (Anatomical Features) හා බාහිර රූප විද්‍යාව (Morphology) ලක්ෂණ අනුව වර්තමානයේ ලොව ජීවත් වන මිනිසා විවිධ වර්ගයන්ට (ජාතින්ට) වෙන්කොට ඇත (Lewis, 1982). ලුවිස් පෙන්වා දෙන ආකාරයට ලොව ජීවත් වන මානවයින් ප්‍රධාන වර්ග තුනකට වෙන්කොට ඇත. එනම් කෝකසොයිඩ් (Caucasoid) සුදු හම සහිත යුරෝපීයයන්, නිග්‍රොයිඩ් (Negroid) කළ අප්‍රිකානුවන් සහ මොන්ගොලොයිඩ් (Mongoloid) කහ වර්ණ ආසියාතිකයන් වශයෙන්ද, තවත් උප වර්ග දෙකකට එනම්, ඇමරිකානු ඉන්දියානුවන් (American Indians), ඔස්ට්‍රොලොයිඩ් (Australoid) වශයෙන් වෙන්කර ඇත (නෙස්තුරුග, 1981; වන්දුරත්න, 2006). මෙසේ අද ලෝකයේ ජීවත් වන මිනිසුන් වර්ග කිරීමකට ලක්ෂණය තිබුණු ද ඒ කිසිවකින් මානව වර්ග කිරීම පිළිබඳ ව සියයට සියයක් සාර්ථක ප්‍රතිඵල ලැබේ නැත. මින් බොහෝමයක් මිනිසුන්ගේ මත්මිට ලක්ෂණ සඳහා අනවශ්‍ය බරක් දමා තිබේ. නුතන ප්‍රවේශී විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කොට ඇත්තේ මෙම වර්ග කිරීම්වල කිසිදු පදනමක් පරිනාමික ව නැති බවයි.

ලෝකයේ ජීවත් වන මිනිසා තුළින් විද්‍යාමාන වන බාහිර රූප විද්‍යාව හා කායව්‍යවච්ඡාත්මක ලක්ෂණයන්හි විවිධ වෙනස්කම් ඇති වීමට ඔහු ජීවත් වන පරිසර කළාප බලපා ඇති බව පෙනේ. විශේෂයෙන් ම පුරාණීලා යුගය අවසන් වනවිට මිනිසා විවිධ පරිසර කළාපවලට

\*චි. තුසිත මෙන්ඩිස්, BA (විශේෂ) (පේරාදෙණිය), පුරාවිද්‍යා ඩීප්ලෝමා, පුරාවිද්‍යා පූජාත් උපාධි ආයතනය, උරුම කළමනාකරණය සහ පුරාවිද්‍යා සමාරක සංරක්ෂණය පිළිබඳ ඩීප්ලෝමා, පුරාවිද්‍යා පූජාත් උපාධි ආයතනය, MPhil, පුරාවිද්‍යා පූජාත් උපාධි ආයතනය. විද්‍යාත් තැපෑල:thusithamendis@yahoo.com

අනුවර්තනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස හොතික ගාරීරික ලක්ෂණ සාපේශ්‍ර වශයෙන් විවිධවයක් ගත්තේ ය (Lewis, 1982). විවිධ පරිසර කළාප තුළ පවතින්නා වූ කාලගුණික හා දේශගුණික තත්ත්වයන් මැනුජ්‍යාගේ හොතික ගාරීරික ලක්ෂණයන් වෙනස් කිරීමට මෙන් ම අනෙක් ප්‍රධාන කාරණා වන ජාත සැකැස්මේ වෙනස්වීමට, ජාත පරිසරයට අනුවර්තනය වීමට බලපාන බව වාල්ස් බාවින් පෙන්වා දෙයි (Darwin, 1961). මෙම තත්ත්වයන්ට අනුව මිනිසා විවිධ පරිසර කළාපවලට සංතුමණය වීමේ දී ආදිතමයන් හා සම්බන්ධ නොවන නව ජන කණ්ඩායමවල බිඟි වීමට ද හේතුවක් වන බව ලුවිස් ප්‍රකාශ කොට ඇත (Lewis, 1982). ජාත සැකැස්ම, ජාත අනුවර්තනය හා නව ජන කණ්ඩායමවල බිඟිවීම සැලකිල්ලට ගනිමින් මානව විද්‍යායුදින් පෙන්වා දෙන්නේ පාරිගුද්ධ වූ ජාතියක් ලොට කිසිම රටක නොමැති බවත්, මිනිසාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයේ දී එය කිසි ම වැදගත්කමක් තැකි සංකල්පයක් වන බව ය (නෙස්තුරුග්, 1981).

ඉන්දියානු උප අර්ධදීපිය තුළ පිහිටන්නා වූ කොඳේවිවක් වන ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ මැනුජ්‍යයන් පිළිබඳ සාධක විශාල ප්‍රමාණයක් ජ්ලස්ටෝසීන යුගයේ දී ලැබේ තිබේ (Deraniyagala, 1958). මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මානව සම්භවයන් ආරම්භය හා එහි විකාශනය කෙසේ සිදුවුවාදැයි අධ්‍යයනය කිරීම මෙම රචනයේ මූලික අදහස වේ. ඒ අනුව මෙමගින් ප්‍රාග් ලේතිභාසික යුගයේ (Pre Historic Period) සිට මුල් අනුරාධපුර යුගය (Early Historic Period) දක්වා කාල පරාසයක් තුළ මෙරට සිදු වූ මානව සම්භවය සහ විකාශනය පිළිබඳ ව මෙයින් සාකච්ඡාවට බඳුන් කරනු ලැබේ.

### ශ්‍රී ලංකාවේ ආදිතම මානව සම්භවය

ශ්‍රී ලංකාවේ මානව සම්භවය හා එහි විකාශනය පිළිබඳ ව සාකච්ඡා කළ හැක්කෙක් පුරාවිද්‍යාත්මක ප්‍රහවයන් උපයෝගී කොටගෙන ය. ශ්‍රී ලංකාවෙන් සොයාගත් මානව පොසිල (Human Fossils) පශ්චාත් ජ්ලයිස්ටෝසීන අවධියට අයත් වන බව නිගමනය කොට තිබේ (Deraniyagala, 1958). ප්‍රාග් ලේතිභාසික ජන කොටස්වලට අයත් පොසිල පිළිබඳ කතාන්දරය ඇරණීන්නේ රත්නපුර කරන්ගොඩ ආසන්නයෙන් හමු වූ හෝමෝ පිතකස් (Homopithecus) නම් මානවයෙකුට අයත් උඩු ඇත්තේ විශාල කෘත්තක දත්තින් හා වම් උඩු හක්කෙක් වාර්වක දත්තිනි, (ibid). මින් කංදන්තක දත්ත ගිගැන්ටෝ පිතකස් (Gigantopithecus) මානවයාට තැකම් කියන මානවයෙකුට අයත් විය හැකි යැයි පී. රී. පී. දැරණියගල විසින් උපකල්පනය කරනු ලැබේ ඇත. රත්නපුර දියල් ස්තරවල කාල වකවානු නිශ්චිත කළ නොහැකි වුව ද, ඒවා ජ්ලයිස්ටෝසීන යුගයේ මැද හාගයට අයත් විය හැකියැයි පුරාවිද්‍යායුයේ විශ්වාස කරති. බලංගොඩ මානවයා ලෙසට ප්‍රකට ශ්‍රී ලංකාවේ මධ්‍යමිලා මානවයා පිළිබඳ ව අංග සම්පූර්ණ ලෙස අධ්‍යයනයන් සිදුකොට ඇත. මෙම අවධියට සම්බන්ධ ප්‍රාග් ලේතිභාසික තොරතුරු, ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කළාපයේ ගල්ලෙන් තුළින් හමුවන අතර බුලත්සිංහල ගාහියන් ලෙන අදින් වසර 34000 - 5000 දක්වා ද, කුරුවීට බටදොඩිලෙන අදින් වසර 28500 - 11500 දක්වා ද, කිතුල්ලේල බෙලිලෙන අදින් වසර 16000 - 12000 අතර කාලය දක්වා ද, කැගල්ල අත්තනගොඩ අල්ලෙන හා ඇක්කිලිපිටිය බෙල්ලන්බැඳි පැලැස්ස එමුමහන් වාසස්ථානය අදින් වසර 6500 දක්වා කාලයට අයත් මානව පොසිල හමුවූ ස්ථාන වශයෙන් හැඳින්විය හැක (Deraniyagala, 1992). මෙම ස්ථානවලින්

හමු වූ පුද්ගල න්‍යාය දරුණ ගණන 76 පමණ වේ (Deraniyagala, 1992; Kennedy *et al*, 1987). බෙල්ලන්බැඳී පැලැස්ස කැණීම්වලින් පුද්ගලයින් දොලොස් දෙනෙකුට අයත් සැකිලි කොටස් හමු වී තිබේ. කිතුල්ගල බටදාඩිලෙන අදින් වසර 16,000 ඇත්තට දිවෙන ස්තරවලින් මානවයින් දෙදෙනෙකුගේ කොටස් දා, බෙලිලෙනෙන් අදින් වසර 13,000 ඇත්තට දිවෙන සැකිලි කොටස් ද හමු වී ඇත. බටදාඩිලෙනෙන් සහ බෙලිලෙනෙන් හමු වූ පුද්ගලයින් තිස් දෙනෙකුගේ සැකිලි කොටස් තුළින් බටදාඩිලෙන ජීවත් වූ පුරාණතම මානවයා අදින් වසර 30,000ක් දක්වා ඇත්තට දිවෙන අවධියක ජීවත් වූ බවට කාල නිර්ණය වී තිබේ (ibid). ශ්‍රී ලංකාවේ ආදිතම මානව පොසිල නිදර්ශයන්ට පුරුව කාලයට අයත් මානව ජනාචාසකරණය පිළිබඳ තොරතුරු බුන්දල, පතිරාතවෙල, වැළැල්ගේගොඩ, මිනිහා ගල්කන්ද ආසිත දකුණු පළාතේ ඉරණමඩු පස් සැකැස්මේ බොරල් වෙරසය (Iranamadu Formation) තුළින් වාර්තා වී තිබේ. ඉරණමඩු පස් සැකැස්ම අදින් වසර 250,000 සිට 500,000 අතර කාලයට අයත් විය හැකි බව දැරණියගල උපකල්පනය කරනු ලබයි (Deraniyagala, 1992). ඉරණමඩු පස් සැකැස්ම තුළින් ලැබේ ඇති මානව කෘතක සාධක (Stone Implement) අදින් වසර 125,000කට දින නිර්ණය වී තිබේ (ibid). පුරාණිලා යුගයට අයත් මානව පොසිල හා සන්න්ව මෙන් ම, ගාක පොසිල සාධක සර්ම කළාපීය දේශගුණික තත්ත්වයන් තිසා විනාශ වන්නට ඇතැයි දැරණියගල පෙන්වා දෙයි (Deraniyagala, 1992 ; 2004). කෙසේ නමුදු මෙම ඉපරාණී ජනාචාසවල ජීවත් වූ මිනිසුන්ගේ හැඩ ලක්ෂණ හඳුනා ගැනීමට මේ දක්වා කිසිදු හැකියාවක් ලැබේ නැත. තමුත් බටදාඩින්, කිතුල්ගලයින්, බෙල්ලන්බැඳී පැලැස්සෙන් හමු වූ මධ්‍ය ශිල්‍ය යුගයට සම්බන්ධ (Mesolithic) මානව සැකිලිවල ආවේණික ලක්ෂණ අනුව ඔස්ට්‍රාලොයිඩ් වැදි ලක්ෂණ ලෙහෙසියෙන් දැකිය හැකි බව දැරණියගල හා කෙනඩි පෙන්වා දී ඇත (Kennedy and Deraniyagala, 1989).

මධ්‍යයිලා යුගයේ (Mesolithic) ජීවත් වූ මානවයා පිළිබඳ ව මෙතෙක් සිදු කෙරී ඇති අධ්‍යයනයන්ට අනුව බටදාඩි න්‍යායදරුණ දකුණු ආසියාවේ ආදිතම කායව්‍යවච්ඡාලේදීය මානවයා පිළිබඳ ව සාක්ෂි සංස්ථාපනය කරන බව පෙන්වා දී ඇත (Kennedy and Deraniyagala, 1989). මෙවා පොරාණීකන්වයෙන් ලොව කවර තැනකින් වූව ද රස්කරණනු ලැබූ සමුහ තුනකට පමණක් සමාන වේ (H. D. A., 1990). මෙහි තුළනාත්මක අධ්‍යයනය බටදාඩින් නියෝග්‍යනය වූ මෙසොලිතික මානවයාගේ පටන් මැත අවධිවල වැදි දඩියම් රස් කරන්නා දක්වා අතරතුර ආදිතම අවධියේ ජීව සන්තතිය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරයි (Kennedy, *et al*, 1986). බටදාඩිලෙනෙන් අදින් වසර 16,000 පුරුවයෙහි හමුවන මානව සාධක සහ බෙලිලෙනෙන් අදින් වසර 13,000 පුරුවයෙහි හමුවන මානව සාධක අතර බොහෝ සමානකම් දක්වන බැවි පෙන්වා දී තිබේ. මෙම මානවයින් සැහෙන කාල පරාසයකින් වෙන් ව සිටියත්, මවුන් අතර සම්පාදන පාරිඵික ලක්ෂණ දක්නට ලැබීම බොහෝ සෙයින් ව්‍යුහ මානව විද්‍යායුයින්ගේ කුහුල දනවන්නට සමත් වී ඇත. බෙල්ලන්බැඳී පැලැස්සෙ මානවයින් දෙලොස්දෙනා පිළිබඳ ව දිර්ස අධ්‍යයනයක යෙදුණු කෙනත් කෙනඩි, බලංගොඩ මානවයාගේ පාරිඵික ලක්ෂණ අද ශ්‍රී ලංකාවේ වෙශෙන ජන කොටස් අතර දක්නට හැකි බවත් පෙන්වා දී තිබේ. තමුත් බලංගොඩ මානව ලක්ෂණ වඩාත් එහැදිලි ව දක්නට ලැබෙන්නේ මෙරට වැදි ජනතාව අතර යැයි මහු පෙන්වා දෙයි (ibid). ඉන්දියානු උප මහාද්වීපය හා සාමේෂ්‍ය වශයෙන් සිදුකරනු ලැබූ තීවු තුළනාත්මක අධ්‍යයන මගින් ශ්‍රී ලංකාවේ වැදුද්න්, ඉන්දියාවේ කදාර හා වෙන්වූ, අන්දමන් ද්වීපවාසීන්, මලයාසියාවේ සෙමැන්වරුන්, ඉන්ද්‍යනීසියාවේ

ගෝත්‍රිකයන් සම්බන්ධයෙන් ආන්තරික වශයෙන් සහසම්බන්ධතාවයක් පවතී (Deraniyagala, 2004). මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු කරනු ලැබූ මානව විද්‍යා අධ්‍යයනයන්ට අනුව ලංකාවේ වැද්දන් හා ඉන්දුනීසියාවේ මෙන් ම අනෙකුත් ආසියාතික රටවල ජ්‍වත් වන ගෝත්‍රික ජනතාව අතර සමාන මානව ලක්ෂණ පවතින බව හඳුනාගෙන ඇත (ඡායාරූප අංක 01, 02). මේ අනුව පුරාවිද්‍යාත්මක මානවව්‍ය පරිස්ථීති දක්ත සංශේෂණය මගින් සමස්තයක් ලෙස ගොඩනැගිය හැකිකේ ශ්‍රී ලංකාව හා ඉන්දියා අර්ධද්වීපය තුළට නොයෙකුත් අවස්ථාවල දී බලපෑ දේශගුණික විපර්යාස මගින් ඇති වූ ගොඩනැගිම සම්බන්ධතා මෙසේ ගොඩනැගුණු මානව විවෘතයන් සිදු වී ඇති බවයි (ibid). ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති වූ අවසන් ගොඩනැගිම සම්බන්ධතාවය අදින් වසර 7000 කට පුරුවයෙහි සිදු වී ඇති බව හු විද්‍යාඥයින් පෙන්වා දී ඇත (Deraniyagala, 1992). ඒ අනුව ඉන්දියානු හු ස්කන්ධය හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වූ මූල් පදිංචිකරුවන් අඩු තරමින් වසර මිලියනයකට හෝ ඊට පෙර කාලයක සිට සංක්‍රමණය වන්නට ඇතැයි උපකල්පනය කරනු ලැබේ (Deraniyagala, 2004). මෙම තත්ත්වයන් මගින් ජාන ප්‍රවාහ සංක්‍රමණය, ජාන සම්මිශ්‍රතා ඇතිවීම තීරණාත්මක ලෙස ප්‍රාග් එතිහාසික යුගයේ නොවූ බවට නිශේෂනය කර දැක්වීය නොහැක. කෙසේ වෙතත් ජනගහන ප්‍රවාහය ගැන සලකා බැලීමේ දී උපකල්පනය කර ඇත්තේ විවිධාකාර මිශ්‍රවීම්වලට ලක්ඛී විවිධ කායික ලක්ෂණවලින් සමන්විත නව ජනගහනයන් පසු කාලයේ දී ශ්‍රී ලංකාවේ මූල්බැස ගන්නා තුරු, මධ්‍යඹලා මානව පරපුර දිගු කළක් අමිශ්‍රිත ව ඒකාකාරීත්වයෙන් වැදි ද්‍රියම් රස් කරන්නන් දක්වා පවතින්නට ඇති බවයි. මේ අනුව මධ්‍යඹලා මානවයා එක ම වර්ගයෙන් සමන්විත සජාතික ජෙවව විද්‍යාත්මක පරපුරක් ලෙස පැවතුණේ ද යන්න පිළිබඳ ව අනාගතයේ සිදු කෙරෙන ජාන විද්‍යා පර්යේෂණවලින් හෙළිදරව් කරගත හැකි බව ද පෙන්වා දී ඇත (දැරණියල, 2000). මෙම කරුණු අනුව ප්‍රාග් එතිහාසික මධ්‍යඹලා යුගයේ දී මෙරට වාසය කරනු ලැබූ මානවයින් ජෙවව විද්‍යාත්මක ව මස්ටොලොයිඩ් මානව පරපුරට අයත් බව හඳුනාගෙන ඇත (Deraniyagala, P. E. P., 1958; Deraniyagala, S. U., 1992). (ඡායාරූප අංක 03, 04, 05, 06, 07, 08 මගින් මධ්‍යඹලා යුගයේ මානවයන් සම්බන්ධ සාධක දක්වා ඇත).

### පුරුව හා මූල එතිහාසික ජන සම්ගවයන්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ මධ්‍යඹලා සංස්කෘතිය ක්‍රි. ඒ. 40000 - 1000 අතර කාලයක දී ක්‍රියාත්මක වූ බව දැනාට සිදුකෙරී ඇති පුරාවිද්‍යා අධ්‍යයන මගින් තහවුරු කර තිබේ. මානව පරිනාමයේ දී මින් පසු එළඹිය යුතු තවඹලා යුගය (Neolithic) හා තාමුඹලා යුගය (Calcolithic) පිළිබඳ ව සාධක ශ්‍රී ලංකාව ඇසුරෙන් මෙතෙක් තීරණාත්මක ලෙස තහවුරු කර නොමැත. එබැවින් මධ්‍යඹලා යුගයෙන් ඉනික්වීති, ශ්‍රී ලංකාවේ මූල් බැසයන් සංස්කෘතිය ලෙස පුරුව හා මූල එතිහාසික සංස්කෘතිය (Proto Historic Culture) හැඳින්වීය හැක (සෙනෙවිරත්න, 1996). අර්ධද්වීපික ඉන්දියාවේ දකුණු දිගින් මෙරටට හඳුන්වා දුන් මෙම සංස්කෘතිය අවම වශයෙන් ක්‍රි. ඒ. 1200 පෙර කාලයේ දී දකුණු ඉන්දියාවේ මූල්බැස තිබුණු බව හඳුනාගෙන තිබේ (Possehl, 1990; Deraniyagala, 1992; Seneviratne, 1984; Indrapala, 2004; Rajan, 1990). විකිරණමාන දින තීයම කිරීම්වලට අනුව ක්‍රි. ඒ. 1000 - 400 අතර කාලයේ දී පුරුව හා මූල එතිහාසික සංස්කෘතිය ලංකාවේ මූල් බැස තිබේ (Deraniyagala, 1992; Seneviratne, 1985). ශ්‍රී ලංකාවේ උතුරු, උතුරුමැද්, අග්නිදිග, වයඹ, නැගෙනහිර හා උතුරු මලය රට යන ස්ථානවල මෙම ප්‍රජාව හා සම්බන්ධ වාසභාම්

හා වළලැම් පිළිබඳ තොරතුරු ලැබේ තිබේ (Seneviratne and Jayaratne, 2006). ක්‍රි. පු. 1000 පසු පහත් වියලි තැනිතලා ප්‍රදේශවල මූල්‍ය වාසභාෂ්පි ඇතිකර ගන්නා මෙම ප්‍රජාව ක්‍රි. පු. 7 වන සියවස පමණ වනවිට පහත් කදුකර තැනිතලාවලට ප්‍රවිෂ්ට වන බව පර්යේෂණ මගින් තහවුරු කොට තිබේ (Seneviratne, 1996). තාක්ෂණික වශයෙන් ප්‍රාග් එතින්හාසික මිනිසුන් පරිහරණය කරන ලද ශිලා තාක්ෂණය වෙනුවට ලෝහ තාක්ෂණය පුරුව හා මූල එතින්හාසික මිනිසුන් පරිහරණය කරනු ලබන අතර එම නිසා ලෙහෙසියෙන් පරිසරය මෙල්ල කරමින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වීමටත්, එම සංස්කෘතිය එවකට ජ්වත් ව සිටි මධ්‍යසිලා වැසියන් සිටි කළාප දක්වා ව්‍යාප්ත කිරීමටත් හැකියාව ලැබුණු බව උපක්ල්පනය කෙරේ (Seneviratne, 1995). මෙම තත්ත්වයන්ට අනුව මූල එතින්හාසික යුගයේ සිටි පිරිස් එවකට මෙරට නිවැසි ප්‍රාග් එතින්හාසික ජන පිරිස් සමග ගොඩ තැගැනීමෙන් සම්බන්ධා ඔස්සේ ජාතා සම්මිග්‍රතා ඇති වී නව ජනගහනයක් මෙරට ඇති වීමට බලපාත්තාට ඇතැයි ද උපක්ල්පනය කළ හැක (ibid).

ඉන්දියාවේ යකඩ යුගයේ ආරම්භය සිදුවූයේ ප්‍රාථමික දේශීය ගෝත්‍රික (Aborigines) ලක්ෂණ ඇති මිනිස් කොටසගෙන් බව පෙන්නුම් කෙරේ. එහෙත් මේ මිනිසා සංස්කෘතිය හා ජේව විද්‍යාත්මක ව දියුණු මිනිස් කොටසකගෙන් පැවති සංස්කෘතියකින් පෙළේණය වී ඇති බව හඳුනාගෙන ඇත (වන්දුරත්න, 2006). ඉන්දිය මානව විද්‍යාජ්‍යයින්ට අනුව සිතෝ ඉරානියන් (Seytho – Iranian) ඉන්දු - පාතියන් ලක්ෂණ (Sarkar, 1972) යකඩ යුගයේ මිනිසුන් තුළ විද්‍යාතාන වන බව මානව විද්‍යා පර්යේෂණවලින් හඳුනාගෙන ඇත (Kennedy, 2006). ඉන්දියානු අර්ධ මහාද්වීපයේ ප්‍රධාන මනුෂා වර්ග හයක් සිටි බව මානවවංස විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් අනාවරණය වී තිබේ. මූල්‍ය ම වර්ගය නොකිරීමේ වර්ගයයි. මිට අන්තරු ව ප්‍රාටෝරු ඔස්ට්‍රොලොයිඩ් වර්ගය ද, මධ්‍යධරණී වර්ගය ද, පසු ව ආර්ය වර්ගය ද පැමිණියහ. හරජ්පාවේ හුම් හාගවල සෞයා ගන්නා ලද ඇටසැකිලි න්‍යාම්වශේෂවල ප්‍රාටෝරු ඔස්ට්‍රොලොයිඩ්, මධ්‍යධරණී, ඇල්පයින් හා මොන්ගොලොයිඩ් වර්ගයා පිළිබඳ ව සාධක ලැබේ ඇත. ප්‍රාටෝරු ඔස්ට්‍රොලොයිඩ් වර්ග ය ඉන්දියානු ජනතා සංයුතියේ ප්‍රධාන වර්ගය විය (තාපර, 1972). ආර්ය යනු හාජාව හැඳවන පදයකි. මානවවංස ප්‍රකාශ කරන පායයක් නොවේ. ඉන්දියාවෙන් ලැබෙන සාක්ෂි අනුව මුළුන් කුමන මානවවංසයකට අයත්දැයි සැලකිය නොහැක (පම). මෙම තත්ත්වයන්ට අනුව ඉන්දියානු ජන සමාජයේ ප්‍රධාන ජන වර්ගය ලෙස ඔස්ට්‍රොලොයිඩ් වර්ගය හඳුනාගෙන තිබීම අතිරියින් ම වැදගත් වේ.

අඟන්තුක සංස්කෘතික ප්‍රවාහයක් ලෙසින් මෙරටට ඇතුළු තු යකඩ යුගයේ සංස්කෘතිය එවකට මෙරට තිවැසි බලංගොඩ සංස්කෘතික පිරිස සමග හුවමාරු පැවැත්වූ බවට ඉඩිබන්කටුවෙන් හමුවන මානව කෘතකයන්ගෙන් පැහැදිලි වී ඇත (සෙනෙවිරත්න, 1996). මෙම හාණ්ඩ භුවමාරු රටා, ජාත භුවමාරු රටා දක්වා පරිවර්තනය වීමට ඇතැයි උපක්ල්පනය කිරීම සාධාරණය. ඒ අනුව මේ යුගය ශ්‍රී ලංකාවේ මානව සම්භවය ගැන සාකච්ඡා කිරීමේ දී කඩුමක් වශයෙන් හැඳින්විය හැක. කෙසේ වෙතත් පුරුව හා මූල එතින්හාසික යුගය සම්බන්ධ ව හමු වී ඇති මානව සැකිලි විශාල ප්‍රමාණයක් වළලැම් ස්ථානවලින් ලැබේ තිබේ. මෙම සැකිලි සම්බන්ධ ව මෙතෙක් ජේව විද්‍යාත්මක පර්යේෂණයකට හාජනය කොට ඇත්තේ එක් ඇටසැකිල්ලක් පමණි. එය පොම්පරිප්පුව මෙගලිතික සුසානයෙන් සොයාගනු ලැබුවක් වන අතර, ජේව මානව

විද්‍යාත්මක ලක්ෂණ අනුව මෙසාලිතික මිනිසාගෙන් වෙනස් වන බව දැරණියගල හා කෙනඩි පෙන්වා දී ඇත (Deraniyagala and Kennedy, 1989). පොම්පරිප්පූවෙන් ලැබුණු කාලනිරෝග තොකළ මානව ගේෂවලින් විද්‍යාමාන වන පරිදි මෙම යුගයේ මානවයා සැලකිය යුතු ප්‍රමාණයෙන් සම්මිශ්‍රතාවයක් පිළිසිඛු කරන බවත්, මෙම සම්මිශ්‍රතාව සිදුවන්නට ඇත්තේ හි. පු. 500 පෙර දෙවනි සහසුරේ සහ බෙල්ලන් බැඳී පැලැස්ස අවධියේ, එනම් හි. පු. 4500ට පසු කාලයේ දී විය හැකි බව පෙන්වා දෙයි (දැරණියගල, 1990). ඒ සඳහා ඇත අවධියක ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු වන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ මනා පිහිටිම, වෙළඳ කටයුතු හා දිවයින් විවිධ ප්‍රදේශවල ඇති සම්පත් නිසා බව ඕල්වින් පෙන්වා දී ඇත (Allchin, 1995). මෙම තත්ත්වයන් මොහොදාරාරෝ හරජ්පා ශිෂ්ටාචාරවලින් හමුවන්නා වූ සැකිලි ගේ සම්ග තුළනාත්මක ව අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ පුරුව හා මූල එතිහාසික සංස්කෘතික සමය වන විට ජන සම්මිශ්‍රතා ඇතිවීමට ඉන්දියානු උප අර්ධදේශීලියේ යාපු බලපෑමක් ඇති වී ඇති බවයි. යාපනය විශ්වවිද්‍යාලය මගින් ආනයිකාධිඛිවල සිදුකරනු ලැබූ පුරුව හා මූල එතිහාසික වළඳුම් ස්ථානයෙන් ද ලැබේ ඇති මානව සැකිල්ල පොම්පරිප්පූවෙන් ලැබේ ඇති මානව සැකිල්ලට සමාන වේ (ඡායාරූප අංක 09 සහ 10 මගින් ආනයිකාධිඛිවලින් හමු වූ මානව සැකිල්ල හා ඉඩින්කටුවේ පුරුව හා මූල එතිහාසික යුගයේ සුසානයක් දැක්වේ). මේ තත්ත්වයන්ට අනුව ශ්‍රී ලංකාවේ පුරුව හා මූල එතිහාසික සමය වනවිට බොහෝවිට ඉන්දියානු උප අර්ධදේශීලිය තුළ එක ම මානව වර්ගයක් ජීවන් වූ බව හඳුනාගත තොහැක.

### මූල් එතිහාසික ජන සම්භවය

ශ්‍රී ලංකාවේ උරුවනගත සම්භවයන්ට අනුව ද මූල් එතිහාසික යුගයේ ජීවන් වූ (Early Historic 300 BC - 100 AC) ජන කණ්ඩායම් පිළිබඳ ව තොරතුරු ලැබේ තිබේ. ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වන කට්ටරම ගැටී සහිත ලෙන්වල සඳහන් විවිධ පදනම් නාම අනුව ශ්‍රී ලංකාවේ එවකට ජීවන් වූ ජන කණ්ඩායම් පිළිබඳ ව හඳුනා ගැනීමට අවකාශ ලැබේ. ඒ සම්බන්ධ ව සිදුකොට ඇති සමාජ පුරාවිද්‍යාත්මක (Social Archaeology) අධ්‍යයනයන්ට අනුව පරුමක, ගහපති, ගමික, බත, බරත, අඟ, අය, කුටුෂික ආදී පදනම් නාම සහිත ජන පිරිස් ශ්‍රී ලංකාව පුරා ම ජීවන් වූ බව අහිලේඛන සාධක මගින් තහවුරු වේ (Paranavitane, 1970).

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී ලෙන් ලිපි විසි දෙකක අන්තර්ගත පුද්ගල නාමවලට අනුව උපසර්ග පදයක් වශයෙන් ‘බරත’ යන නාමය යෙදී තිබේ. මෙම අහිලේඛන අති බහුතරයක් ස්ථානගත වනුයේ පුරුව හා මූල එතිහාසික කාලරක්ත වර්ණ මැටි මෙවලම් හමුවන මහාඹිලා සුසානවලට සම්පූර්ණ සියලුම සම්බන්ධ වූවකි. පාකරට අනුව මේ පදය සංස්කෘත ‘හංට’ යන්නෙන් බිඳී එය අදහස් කිපයකින් සමන්විත වූවකි. පාකරට අනුව මේ පදය සංස්කෘත ‘හංට’ යන්නෙන් බිඳී එය මිනු ‘කමිකරුවා’ යනුවෙන් විශ්‍රාජිත කරයි. විකුමසිංහ මෙය ‘සහෝදරයා’ යනුවෙන් අරුත් අරුප දක්වා ඇත (Wickramasinghe, 1912). බෙල්ගේ මතය වන්නේ ‘හංට’ යන්නෙන් ‘බරත’ යන්නෙන් ‘බරත’ බිඳී ආ බැවින් ඉන්දියාවෙන් පැමිණි ජන කොටසක් හැඳුවෙන අතර (Bell, 1917) දී පරණවිතානගේ මතය වන්නේ ‘බරත’ යන්නෙන් ‘ස්ථාමියා’ යන අරුපය ගම්පවන බවය (Paranavitane, 1910). ‘බරත’ යන්න ප්‍රාකාන්තයේ හෝ සිංහලයේ දුවිඩ අනුවර්තනය බැවින් ‘බරත’ ජන කණ්ඩායම ඉන්දියානු සම්භවයක් ඇති ජන කණ්ඩායමක් බව මෙලෝනී පෙන්වා

දෙයි (Maloney, 1968; 1969). සුදර්ශන් සෙනෙවිරත්න ප්‍රකාශ කරන්නේ දකුණු ඉන්දියාව හා සම්බන්ධ මුහුදු වෙළඳ ජාලයක ස්ථියාත්මක පිරිසක් ලෙස ‘බරත’ හා ‘බත’ පිරිස් කටයුතු කරන්නට ඇති බව ය (සෙනෙවිරත්න, 1987). එසේ ම ශිලා ලේඛනවල එන පරුමක් ‘පරුමකන්’ නම් දකුණු ඉන්දියානු ජන සම්භවයක් සමග බරතවරු ඇති සබඳතා පවත්වා ඇති බව ඉන්දපාල පෙන්වා දී ඇත (Indrapala, 2005). “බත, බරතවරු” විසින් ‘පරුමක අය, ගහපති, ගමික’ යන පුහු පිරිස සමග ඇති සබඳතා හා විවාහ සම්බන්ධතා පැවැත්වූ බවට ශිලා ලේඛන සාධක තිබේ (සෙනෙවිරත්න, 1987; Paranavitane, 1970). එසේ ම අභියාචිරියෙන් හමුවන ශිලා ලිපියක ‘දෙමඩ’ ගහපතියෙකු බොද්ධාගම සඳහා කරන ලද ප්‍රදානයන් පිළිබඳ ව තොරතුරු ලැබේම ද සැලකිය යුතු කරුණකි. මෙමගින් මේ අවධිය වනවිට දුටිඩ යන ජාතීභාය පිළිබඳ සංකල්පයක් එම දැක්වී - තිබුණු බව පැහැදිලි වේ.

මුල් එතිහාසික යුගයට සම්බන්ධ ශිලා ලේඛන බොහෝමයක සංකේත අන්තර්ගත ව තිබේ. මෙම සංකේතවල අර්ථය පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමේ දී පැහැදිලි වන්නේ මුල් එතිහාසික යුගයේ ජන සම්භවය හඳුනා ගැනීමට එයින් අවස්ථාවක් සැලසෙන බවයි. විශේෂයෙන් ම ශිලා ලේඛනවල අන්තර්ගත සංකේතවලට සමාන සංකේත පුරුව හා මූල එතිහාසික යුගයේ කාලරක්ත වරණ මැටි බදුන්වල (B. R. W.) ද අන්තර්ගත වී තිබේ. සුදර්ශන් සෙනෙවිරත්න විසින් සිදු කරනු ලැබූ අධ්‍යානයන්ට අනුව මෙම මැටි බදුන්වල සහ ශිලා ලේඛනවල අන්තර්ගත සංකේත මගින් නිරුපණය වන්නේ එක ම ජන කණ්ඩායමකින් සම්භවය ලැබූ පිරිසක් බව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බවයි (සෙනෙවිරත්න, 1996). විශේෂයෙන් ම බ්‍රාහ්මී අක්ෂර මාලාවට සම්බන්ධ වන පුරුව බ්‍රාහ්මී අක්ෂරවල, පුරුව හා මූල එතිහාසික යුගයේ සංකේතවලට සමාන අක්ෂර තිබීම මෙයට කදිම නිදසුන් ලෙස පෙන්වා දිය හැක (සැලසුම් අංක 01 හා 02 මගින් දක්වා ඇත). පුරුව හා මූල එතිහාසික යුගයේ සංකේත හා මුල් එතිහාසික යුගයේ බ්‍රාහ්මී තොවන සංකේත මුල් එතිහාසික සමය වනවිට විවිධ ජන කණ්ඩායම වෙළඳම, කෘෂි කර්මාන්තය, ශිල්ප නිෂ්පාදන කටයුතු, වාරි කටයුතු සම්බන්ධ ව විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත ව බිජිවී ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත ව සිටි බව බ්‍රාහ්මී අභිලේඛනවලින් පැහැදිලි වේ (Paranavitane, 1970).

සමස්තයක් ලෙස ඉහතින් සාකච්ඡා කරන ලද කරුණු ගැන අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආදිතම ජන සම්භවයන් ප්‍රාග් එතිහාසික යුගයෙන් ආරම්භ වී විකාශනය වී ඇති බවයි. ඒ සඳහා ආසියානු කළාපයේ ඇති වූ මානව ජන සංකුමණ ශ්‍රී ලංකාවට බලපා තිබෙන අතර ලංකාවේ ජ්වන් වූ මුල් මානවයින් වැදි ද්‍රියම් රස් කරන්නන් දක්වා අඛණ්ඩ ව විකාශනය වී ඇති බව දැනට සිදුකොට ඇති මානව විද්‍යා පර්යේෂණවලින් තහවුරු කොට තිබේ. එසේ ම ක්‍රි. පු. 1000 පසු එළඹින පුරුව හා මූල එතිහාසික සංස්කෘතික සමයේ දී අර්ධදේශීලික ඉන්දියාවේ ජන සංකුමණයන් ශ්‍රී ලංකාව තුළට බලපා එතැන් සිට ඉතා පැහැදිලි ආකාරයට ජන සම්මිග්‍රහණවක් ඇති වෙමින් ව්‍යාප්ත වූ බව පැහැදිලි වේ. මූලාශ්‍ර තොරතුරු අනුව විජයාගමනය සහ මගින්දාගමනය සමග උතුරු ඉන්දිය ජන කණ්ඩායම මෙරටට සම්ප්‍රාප්ත වීමත් සමය තව තවත් ජන සම්මිග්‍රහණ ශ්‍රී ලංකාවේ සිදු වූ බව හඳුනා ගැනීමට අවකාශ සැලසේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුල් ජන සම්භවයන් බොහෝ දුරට කෝක්සොයිඩ් ලක්ෂණ පෙන්වන්නාගේ සිට සිස්ට්‍රොලොයිඩ් ලක්ෂණ පෙන්වන්නන් දක්වා විශාල පරාසයකට අයත් වන

බැවි පෙනී යයි. මේ අන්ත දෙක අතර අඩු වැඩි වගයෙන් ඔස්ටෝලොයිඩ් හා කෝකසොයිඩ් බැවි පෙන්නුම් කරන්නේ සිටිති. ශ්‍රී ලංකාවේ වෙසෙන වත්මන් ජන කොටස් වන සිංහල, ලක්ෂණ පෙන්නුම් කරන්නේ සිටිති. ශ්‍රී ලංකාවේ වෙසෙන වත්මන් ජන කොටස් වන සිංහල, දෙමළ, වැදි යන ප්‍රධාන කොටස් තුන අලලා 1961 දී සිදු කරනු ලැබූ ගාරීරික ව්‍යුහ විද්‍යාත්මක දෙමළ, වැදි යන ප්‍රධාන කොටස් තුන අලලා 1961 දී සිදු කරනු ලැබූ ගාරීරික ව්‍යුහ විද්‍යාත්මක මිනුම් භතක දී සහ හිසේ අධ්‍යාපනවල දී සිංහලයන් සහ දෙමළ ජාතිකයන්ගේ සිරුරේ මූලික මිනුම් භතක දී සහ හිසේ එකිනෙකාට වෙනස් වන බව පෙන්වා දී ඇත. සිරුරේ ද්‍රාගක (Indices) පහෙන් භතරක දී සහ මුහුණේ ද්‍රාගක දොළහෙන් දහයක දී මේ ජන කොටස් දෙක (Indices) එකිනෙකාට වෙනස් වන බව වැඩි දුරටත් දක්වා ඇත (දැරණියගල, 1995)


වැදුද්ධන්ගේ සියලු ම ගාරීරික මිනුම් හා ද්‍රාගකවලින්, සිංහල හා දෙමළ ජාතිකයන්ගේ කුලී පෙනෙන ලෙස වෙනස් වන බව ද පෙනී ගොස් ඇත. මේ හේතුව වගයෙන් පර්යේෂකයන් සිංහල දෙමළ ජන කොටස් අතර මුළු වීම ඉතා අල්ප වීමත්, පෙන්වා දෙන්නේ සිංහලයන් සහ ද්‍රාගයන් සමග වැදි ජනතාවගේ මුළු වීම ඉතා අල්ප වීමත්, පෙන්වා දෙන්නේ සිංහලයන් සහ ද්‍රාගයන් සමග වැදි ජනතාවගේ මුළු වීම ද සැලකිය යුතු මට්ටමෙන් නොතිබේමත් වගයෙනි. සිංහල දෙමළ ජන කොටස් අතර මුළු වීම ද සැලකිය යුතු මට්ටමෙන් නොතිබේමත් වගයෙනි. ඒ අනුව ජාතිකය මුල් කොට ගනීමින් මනුෂ්‍යයන් බෙදා වෙන් කිරීම සඳහා ගෙෂව විද්‍යාත්මක ඒ අනුව ජාතිකය මුල් කොට ගනීමින් මනුෂ්‍යයන් බෙදා වෙන් කිරීම සඳහා ගෙෂව විද්‍යාත්මක සාධකවලින් ඉඩක් නොලැබෙන බව පුරාවිද්‍යාත්මක සම්භවයන් සහ මානව විද්‍යා අධ්‍යාපනයන් පැහැදිලි වන අතර ශ්‍රී ලංකාවේ වත්මන් ජන කොටස් වන සිංහල, දෙමළ, වැදි යන ප්‍රධාන තුළින් පැහැදිලි වන අතර ශ්‍රී ලංකාවේ වත්මන් ජන කොටස් වන සිංහල, දෙමළ, වැදි යන ප්‍රධාන කොටස් තුන හාජාව සහ සංස්කෘතිය පදනම් කොට ගනීමින් වර්ග කිරීමකට ලක්කොට ඇති බව වැඩි දුරටත් පෙන්වා දිය හැක.

**PLATE I**


**POST - FIRING GRAFFITI SYMBOLS ON POTTERY  
(BLACK AND RED WARE , RED WARE)**

(NOT to scale)

**ANAIKODDAI**




**IBBANKATUVA**



**KANTADORAI**




**KARAINAGAR**



**KOLLANKANATTA**



**POMPARIPPU**



**References**

- 1 P. Raghupathy 1987
- 2 ASAnR 1957; ASADR 1965-66; W. Begley 1981; S. Daraniyagoda 1972
- 3 Raj Somadewa

මුලාශ්‍රය: සෙනෙවිරත්න සුදර්ශන, 1984

පුරව හා මූල එතිහාසික යුගයට සම්බන්ධ සංකේත  
සැලසුම් අංක 01

1		4b		5h		12		20		29		39		.
2		4c		5i		13		21a		30		40		
2a		4d		5j		14		21b		31		41		
3a		5a		6		15		22		32		42		
3b		5b		7		16a		23		33		43		
3c		5c		8		16b		24		34				
3d		5d		9		16c		25		35				
3e		5e		10		17		26		36				
3f		5f		11a		18		27		37				
4a		5g		11b		19		28		38				

මූල් එතිහාසික යුගයේ කිලා ලේඛනවල ඇති බුහුම් නොවන සංකේත  
සැලුසුම් අංක 02  
මුළාගුරු : Paranavitane, 1970